



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1992 අංක 36 දරන
ආරක්ෂක බදු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1992 අගෝස්තු මස 07 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1992 අගෝස්තු මස 07 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්
පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : ශ්‍රී. රු. 60 යි.

හැප්පිල් ගාස්තුව : රු. 1.00 යි.

[සහතිකය සටහන් කළේ 1992 අගෝස්තු මස 07 වන දින]

උ. රි.—ම. 31/92

1991 අංක 52 දරන ආරක්ෂක බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1992 අංක 36 දරන ආරක්ෂක බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ගනුම් කිරීම.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1991 අංක 52 දරන ආරක්ෂක බදු පනතේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1991 අංක 52
දරන පනතේ
3 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ “පිරිවැටුම් බදු පනතේ” යන වචනවල සිට ඒ උපවගන්තියේ අවසානය තෙක් වූ සියලු වචන සහ ඉලක්කම් වෙනුවට පහත දැක්වෙන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්:—

“(පිරිවැටුම් බදු පනතේ 5 වන වගන්තියේ අර්ථනුකූලව) ඒ කාර්තුව සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන්, මේ පනතේ උපලේඛනයෙහි සඳහන් උචිත අනුප්‍රමාණ අනුව (මේ පනතෙහි මින් මතු “බද්ද” යනුවෙන් සඳහන් කරනු ලබන) ආරක්ෂක බද්දක් අය කරනු ලැබිය යුතුය;” තවද

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) සහ (ඇ) ඡේද ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන්:—

“(ආ) අපනයනය කිරීම සඳහා යම් භාණ්ඩයක් සෑදීමෙහිලා ඒ තැනැත්තා විසින් පාවිච්චි කිරීම සඳහා පමණක් ඒ තැනැත්තා විසින් ආනයනය කරනු ලැබූ පිරිසහ, යන්ත්‍රෝපකරණ හෝ තිරවුරු නොවන යම් භාණ්ඩයක වටිනාකම;

(ඇ) ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදන ලද යම් භාණ්ඩයක්, ඒ භාණ්ඩය ආනයනය කරන තැනැත්තා විසින් විකිණීමෙන් ලැබෙන මුදල; සහ

(ඈ) (i) යම් භාණ්ඩයක් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති බවට, ඒ භාණ්ඩය අපනයනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යම් බැංකුවක විවෘත කරන ලද ණයවර ලිපියක් හෝ වෙනත් ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම මත, කොමසාරිස් ජනරාල්වරයා සාහිමට පත්වන්නේ නම්: හා

(ii) එකී යම් භාණ්ඩයක් අපනයනය කිරීමෙන් විදේශ විනිමයවලින් මුදල් ලැබීම, ඒ මුදල් ප්‍රේෂණය කොට ඇත්තා වූ ශ්‍රී ලංකාවේ බැංකු වත් විසින් සහතික කරනු ලබ ඇත්නම්

ඒ භාණ්ඩය යම් අපනයනකරුවකුට විකිණීමෙන් ලබෙන මුදල.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
4 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියේ (අ), (ආ) සහ (ඇ) ඡේද ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

“(අ) 1992 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා—

- (i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට එකකට සමාන මුදලක් ;
- (ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට එකකට සමාන මුදලක් ; සහ
- (iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බදු මුදලෙන් අඩු කරනු ලැබූ මුදල ;

(ආ) 1992 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන කාර්තුව සඳහා—

- (i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට එකකට සමාන මුදලක් ;
- (ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුනකට සමාන මුදලක් ; සහ
- (iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව, ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බදු මුදලෙන් අඩු කරනු ලැබූ මුදල ; සහ

(ඇ) 1993 ජූලි මස 1 වන දින හෝ එදිනට පසු ආරම්භ වන කෘෂිකර්මාන්ත සඳහා—

- (i) ඒ කාර්තුවේ දෙවන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ පළමුවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුනකට සමාන මුදලක් ;
- (ii) ඒ කාර්තුවේ තුන්වන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, ඒ කාර්තුවේ දෙවන මාසය සඳහා ඒ තැනැත්තාගේ පිරිවැටුමෙන් සියයට තුනකට සමාන මුදලක් ; සහ
- (iii) ඒ කාර්තුවේ අවසානයට ඉක්බිතිව ම එළඹෙන මාසයේ පහළොස් වන දින හෝ එදිනට පෙර, මේ ඡේදයේ (i) වන අනුඡේදයේ සහ (ii) වන අනුඡේදයේ විධිවිධානවලට අනුකූලව, ඒ තැනැත්තා විසින් ගෙවන ලද මුදල්වල එකතුව, ඒ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවිය යුතු බදු මුදලෙන් අඩු කරනු ලැබූ මුදල ;”.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය ඉවත්කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
5 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(අ) යම් භාණ්ඩයක ආනයනකරුවකු වන්නා වූ, මේ පනත අදාළ වන යම් තැනැත්තකු විසින්, තත් කාර්යය සඳහා කරනු ලබන ඉල්ලීමක් මත, අදාළ කාර්තුවක යම් මාසයකදී බැංකුව විසින් යම් ණයවර ලිපියක් විවෘත කරන අවස්ථාවේදී,—

- (i) මේ ඡේදය බලාත්මක වන දිනයට පෙරාතුව ඒ ණය වර ලිපිය විවෘත කොට ඇති අවස්ථාවක, ඒ ණය වර ලිපියෙහි වටිනාකමින් සියයට එකකට ; සහ
- (ii) මේ ඡේදය බලාත්මක වන දිනයට හෝ ඉන් පසුව ඒ ණයවර ලිපිය විවෘත කරනු ලබන අවස්ථාවක, ඒ ණයවර ලිපියෙහි වටිනාකමින් සියයට තුනකට සමාන මුදලක් ඒ තැනැත්තාගෙන් එකතු කරනු ලැබිය යුතුය ; තවද”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
6 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තියේ “යම් තැනැත්තකු විසින් (යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ තිරවුරු හැර) යම් භාණ්ඩයක් ආනයනය කිරීම සම්බන්ධයෙන්” යන වචන වෙනුවට, “යම් තැනැත්තකු විසින් ආනයනය කරන ලද්දා වූ හෝ පිරිවැටුම් බදු පනතේ 48 වන වගන්තියේ අර්ථනුකූලව ලියාපදිංචි කළ සාදනකකුගෙන් මිල දී ගන්නා ලද්දා වූ හෝ යන ඒ එක් එක් අවස්ථාවේ දී එම භාණ්ඩය සෑදීමේ ව්‍යාපාරය සඳහා පමණක් තනිකරම පාවිච්චි කරනු ලබන්නා වූ (යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක් හෝ තිරවුරු නොවන) යම් භාණ්ඩයක් සම්බන්ධයෙන්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය ලෙසින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
උපලේඛනය
එකතු
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තිය අගට පහත දැක්වෙන උපලේඛනය මෙයින් එකතු කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය වශයෙන් බලසහිත විය යුතු ය:—

“ උපලේඛනය.

(3 වන වගන්තිය;

කාර්තුව

නොප්‍රමාණය

1992 ජනවාරි මස 1 වන දිනෙන් ආරම්භ වන කාර්තුව

සඳහා — සියයට 1

1992 අප්‍රේල් මස 1 වන දිනෙන් ආරම්භ වන කාර්තුව

සඳහා — සියයට 2.3

පිළිවෙලින් 1992 ජූලි මස 1 වන දිනෙන් සහ

1992 ඔක්තෝබර් මස 1 වන දිනෙන් ආරම්භ වන කාර්තුව

සඳහා — සියයට 3.”.

අතිරේක
බලපැවැත්වීම.

7. මේ පනතේ 3 වන වගන්තියේ (2) වන උපවගන්තියෙන් සහ 5 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන, 1992 ජූලි මස 01 වන දින සිට බලපැවැත්වෙන ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

වලංගු කිරීම.

8. 1992 මැයි මස 15 වන දිනයෙන් ආරම්භව, මේ පනත ක්‍රියාත්මක වන දිනයෙන් අවසන් වන කාලය තුළ, භාණ්ඩයක ආනයනකරුවකු විසින් ණයවර ලිපියක් විවෘත කිරීම මත, ඒ ණයවර ලිපියේ වටිනාකමින් සියයට එකක් ඉක්මවන මුදලක් යම් බැංකුවක් විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කිරීම පිණිස ඒ ආනයනකරුගෙන් එකතු කරනු ලබන අවස්ථා වක, ඒ එකතු කිරීම, සියලු කාර්ය සඳහා වලංගු ලෙස කරනු ලබන අතර, ඒ එකතු කිරීම සම්බන්ධයෙන්, ඒ බැංකුව, සිවිල් වූ හෝ අපරාධ වූ හෝ සියලු නඩුවලට එරෙහිව මෙයින් හානිපූරණය කරනු ලැබේ.

9. මේ පනත අදාළ වන තැනැත්තකු විසින්, අවස්ථාවෝචිත පරිදි, මේ පනත ආරම්භ වන දිනයට පෙරාතුව වූ යම් මාසයක් හෝ කාර්තුවක් සම්බන්ධයෙන් ඒ තැනැත්තාගේ ඒ මාසය හෝ කාර්තුව සඳහා වූ පිරිවැටුමෙන් සියයට එකක් ඉක්මවන මුදලක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවීමට මේ පනතේ 3 වන වගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියෙන් නියම කරනු ලබ ඇති අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, ඒ මාසය හෝ කාර්තුව සඳහා ගෙවීමට මේ පනතේ 3 වන වගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියෙන් ඔහුට නියම කරන ලද මුදල සහ අවස්ථාවෝචිත පරිදි, ඒ මාසය හෝ කාර්තුව සඳහා ඔහු විසින් ගෙවනු ලැබූ හෝ ගෙවනු ලැබුවේ යයි සලකනු ලබන මුදල අතර වෙනස, මේ පනත ආරම්භවීමේ දින සිට දින තිහක් ඇතුළත ඔහු විසින් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවනු ලැබුවහොත්, ඒ තැනැත්තා ඒ වගන්තියේ නියමයන් අනුව ක්‍රියා කර ඇතැයි සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය. ඒ වෙනස එසේ ගෙවා නොමැති අවස්ථාවක, මේ පනත ආරම්භවීමේ දින සිට දින තිහක් ඉකුත් වීමෙන් පසු, ඒ වෙනස ලෙවීම පැහැර හැරීමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ප්‍රධාන ප්‍රඥප්තියේ අර්ථනුකූලව ඒ තැනැත්තා ඒ දින සිට යෙවීම පැහැර හරිනු ලැබූ විකු ලෙස සලකනු ලැබිය යුතු ය.

අත් තර්කාදායී
විධිවිධාන.

10. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක්
ඇති වූ විට
සිංහල භාෂා
පාඨය
බලපැවැත්විය
යුතු බව.

පාර්ලිමේන්තුවේ සංඝට පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි.
(විදේශීය) රු. 1,160 කි. අංක 255, බෞද්ධාලෝක මාවත, කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ
අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව උපරිම
එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.